

එදා ලස්සන දවසක්. අසැල පොහෝදා රාත්‍රී සඳ එළියෙන් බරණයේ ඉසිපතන මිදුදෙයේ මූල පරිසරය ම ආලෝකමත් වී තිබේ. පැණවු ආසනයේ බුදුරජාණන් වහන්සේ මංගල ධර්මදේශනය පැවැත්වීමට සූදානම්න් වැඩ සිටියන. ධර්ම ගුවණයට සූදානම් වූ පස්වග තවුසේ ඉදිරියෙන් වාචිවුහ. දිවා බුහ්මයේ සියුම් වෙස් ගෙන එහි රස්වුහ. සතා සිව්පාවුන් පවා නිශ්චඛඩව සිටියේ ධර්ම ගුවණය කිරීමේ භුරුපුරුදු උවසුවන් ලෙසිනි. අනතුරුව බුදුරජාණන් වහන්සේ සියලු පිරිස අමතම්න් දමසක් පැවතුම් සූත්‍රය දේශනා කළසේක.

එහි දී මේ සසර දුකින් එතර වන්නට යන තැනැත්තා විසින් අත්හළ යුතු අන්ත දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

1. කාමසුබල්ලිකානුයෝගය - ගරීරයට සැප දෙමින් දුක යටපත් කිරීමේ වැයම.
2. අත්තකිලමරානුයෝගය - ගරීරයට දුක් දීමෙන් දුකින් දුක නැසීමේ වැයම.

කම්සැප විදිමෙන් දුක නසන්නට යාම හින වූ, ග්‍රාම්‍ය වූ, අනුවණ පුහුදුන් පුද්ගලයන්ගේ ගතියකි. ආර්යයන් වහන්සේලාට තොගැලපෙන්නාකි. අවැඩ පිණීස හේතු වන්නකි. එමගින් දුකින් මිදිය තොහැකි ය.

දුෂ්කර ක්‍රියාවලින් ගරීරයට තොයෙක් දුක් දීමේ ප්‍රතිපත්තිය ම දුකකි. එය ද නිවන් පිණීස හේතු තොවේ. එය බුද්ධාදී උතුමන්ගේ පිළිවෙත තොවේ.

සසර දුකින් එතෙර වීමට බලාපොරොත්තුවන තැනැත්තා කළ යුත්තේ මෙම අන්ත දෙකින් වෙන් වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්‍රාංගික මාර්ගය අනුගමනය කිරීම යි. මේ මාර්ගයේ ගමන් කිරීමට නාම් අප මේ සසර දුක මතාව වටහා ගත යුතු ය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව මගින්

ලෝක සත්‍යය සතර ආකාරයකින් පෙන්වා වදාල සේක. ඒවා වතුරාජය සත්‍ය ය නම් වේ.

එනම්,

- | | |
|-----------------------|---------------------------------------|
| 1. දුක්ඛ ඇත | - දුක්ඛ ආර්ය සත්‍යය |
| 2. දුකට හේතුවක් ඇත | - දුක්ඛ සමුද්‍ය ආර්ය සත්‍යය |
| 3. දුක තැකිකළ හැක | - දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය |
| 4. දුක තැසීමට මගක් ඇත | - දුක්ඛ නිරෝධ ගාමී පරිපදා ආර්ය සත්‍යය |

1. දුක්ඛ ආර්ය සත්‍යය

මේ ලෝකයේ මිනිසුන් මුහුණ දෙන දුක් දොළසකි. ඉපදීම දුකකි, වයසට යැම දුකකි, ලෙඩ වීම දුකකි, මරණයට පත් වීම දුකකි, අප්‍රියයන් හා එක්වීම දුකකි, ප්‍රියයන්ගෙන් ඇත් වීම දුකකි. කැමැති දේ නොලැබීම දුකකි, කෙටියෙන් කිවහොත් මෙම පැක්ෂ්වස්කන්ධය මම ය මාගේ යැයි අල්ලාගෙන සිටින තුරු ම දුකකි. සත්ත්වයා මේ දුක්වල හිරවී සසර සැරිසරයි.

2. දුක්ඛ සමුද්‍ය ආර්ය සත්‍යය

රෝගයක් වේ නම් රෝගයට තිදිනයක් තිබෙන්නා සේ ම දුකට ද හේතුවක් තිබේ. අප එම හේතුව ද දැනගත යුතු ය. එය නම් තණ්හාව සි. සත්ත්වයා මෙසේ සසර ඉපදෙමින් මැරෙමින් යන්නේ ද තණ්හාව නිසයි. මෙම තණ්හාව පස්කම් රසයෙහි ගිෂ්කම (කාම තණ්හා), නැවත නැවත ඉපදෙමින් පැවතිමේ කැමැත්ත (හව තණ්හා), ජීවිතය මරණන් අවසන් ය යන විශ්වාසය හා රීට ඇති කැමැත්ත (විහව තණ්හා) වශයෙන් කොටස තුනකට බෙදේ. සත්ත්වයා මේ තණ්හාව හෙවත් ආගාව නිසා සසර බැඳීම ඇති කරගනී. ඒ මගින් නැවත නැවත සසර දුක ඇති වෙයි.

3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

දුක්ඛ නිරෝධය නම් දුකින් මිදීම සි. ඒ සඳහා අප කළ යුත්තේ කුමක් ද? ඉහත කී කාම තණ්හා, හව තණ්හා, විහව තණ්හා යන තුන්

ආකාර තණ්හාව තැනි කිරීමයි. එම තණ්හාව සහමුලින් ම සිදීම නිරවාණයයි. දුක්ඛ නිරෝධ යනු ඒ නිරවාණයට ම නමකි.

4. දුක්ඛ නිරෝධ ගාමණී පටිපදා ආර්ය සත්‍යය

සසර දුකක් බව වටහාගෙන, එය ඇති වීමට හේතුවත් දැනගෙන, එය තැනි කළ හැකි බවත් තේරුම් ගත් තැනැත්තා එය තැනි කිරීමේ මාර්ගය සෞයනු ඒකාන්ත ය. ඒ සඳහා ඇති එකම මාර්ගය සෞයාගත්තේ බුදුරජාණන් වහන්සේ ය. එම මාර්ගය අංග අවකින් යුත්ත ය.

01.	සම්මා දිවයී	-	යහපත් දැකීම
02.	සම්මා සංක්පේෂ	-	යහපත් කළුපනාව
03.	සම්මා වාචා	-	යහපත් වචනය
04.	සම්මා කම්මන්ත	-	යහපත් ක්‍රියා
05.	සම්මා ආර්ථ	-	යහපත් දිවි පැවැත්ම
06.	සම්මා වායාම	-	යහපත් උත්සාහය
07.	සම්මා සති	-	යහපත් සිහිය
08.	සම්මා සමාධී	-	යහපත් සමාධිය (සිතේ එකගබව)

ගිහි පැවිදි අප කවුරුත් කරන්නේ මේ අංග අට පිළිපැදිමයි. බොඳේ ප්‍රතිපදාව එයයි. එය හරිහැරී දැන පිළිපැදිමෙන් නිවන් අවබෝධ කළ හැකි ය.

හිකුත් සාසනය ආරම්භවීම

මංගල ධර්ම දේශනාව ඇස්සූ පස්ගවග තවුසන්ගෙන් කොණ්ඩැක්ද තාපසතුමා පළමු වතාවේ ම සේවාන් විය. බුදුරජාණන් වහන්සේ ඔහුට “මහණ, එන්න මෙහි බණ්ඩර හැසිරෙන්නැ”යි වදාල ජේක. එය ම උන්වහන්සේට පැවිද්ද හා උපසම්පදාව විය. “එහි හිකුත් ” පැවිද්ද යනු එයයි. බුදු සපුනේ පළමුව වතුරාරිය සත්‍යය අවබෝධකළ නිසා කොණ්ඩැක්ද රෙරුන් අක්ක්දාකොණ්ඩැක්ද යන නාමයෙන් හඳුන්වනු ලැබේ. ඉන් අනතුරු ව පිළිවෙළින් වප්ප, හද්දිය, මහානාම, අස්සජ් යන තවුසන් සතර දෙනා ද සේවාන්වූ අතර එහි හිකුත් හා උපසම්පදාව ද ලැබූහ.

පසු දිනක බුදුරජාණන් වහන්සේ අනිතා දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ඇතුළත් වූ අනත්තලක්බණ සූත්‍රය දේශනා කළ සේක. මෙම සූත්‍ර දේශනාව අවසානයේ පස්වග මහණුන් සියලුදෙනා ම සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත් වූහ.

ප්‍රහැණුවට

දුක්ඛං දුක්ඛ සමුජ්‍යාදං - දුක්ඛංස ව අනිකකමං.
අරියක්ෂවටයිංගිකං මගෝ - දුක්ඛංපසමගාමිනං.
ඒතං බො සරණං බෙමං - ඒතං සරණ මුතතමං.
ඒතං සරණමාගමම - සබඳ දුක්ඛං පමුවවති

අන්තාස

1. ආර්ය මාර්ග අංග අට තේරුම් සහිත ව පිළිවෙළින් ලියා දක්වන්න.
2. මංගල ධරම දේශනාව පිළිබඳ පින්තුරයක් සොයා මධ්‍යී අන්තාස පොතේ අලවා ඒ පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න.